



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

පාර්ලිමේන්තුව

1996 අංක 36 දරන ජාතික ආරක්ෂක බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1996 දෙසැම්බර් මස 31 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1997 ජනවාරි මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : ශත 5.60 යි.

හැපැල් ගාස්තුව : රු. 2.50 යි.

1996 අංක 36 දරන ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1996 දෙසැම්බර් මස 31 වන දින]

එල්.ඩී.—ඕ. 77/96

1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1996 අංක 36 දරන ජාතික ආරක්ෂක බදු
(සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු
ලබන) 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ දීර්ඝ
නාමයේ “පිළිවෙලින්, 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993
ජනවාරි මස 1 වන දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන දිනයෙන්,
1995 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1996 ජනවාරි මස 1 වන
දිනයෙන් ආරම්භ වන වර්ෂ” යන වචන හා ඉලක්කම් වෙනුවට
“පිළිවෙලින්, 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි
මස 1 වන දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන දිනයෙන්, 1995
ජනවාරි මස 1 වන දිනයෙන්, 1996 ජනවාරි මස 1 වන දිනයෙන්
සහ 1997 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂ” යන
වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ දීර්ඝ නාමය මෙයින්
සංශෝධනය කරනු ලැබේ.

1991 අංක 52
දරන පනතේ දීර්ඝ
නාමය
සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි
මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ
3 වන වගන්තිය
සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි “පිළිවෙලින්
1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි
මස 1 වන දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන
දිනයෙන්, 1995 ජනවාරි මස 1 වන දිනයෙන් සහ
1996 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන
වර්ෂවල සෑම කාර්තුවක් සඳහා” යන වචන සහ
ඉලක්කම් වෙනුවට “පිළිවෙලින් 1992 ජනවාරි මස
1 වන දිනයෙන්, 1993 ජනවාරි මස 1 වන
දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන දිනයෙන්, 1995
ජනවාරි මස 1 වන දිනයෙන්, 1996 ජනවාරි මස
1 වන දිනයෙන් සහ 1997 ජනවාරි මස 1 වන
දිනයෙන් ආරම්භ වන වර්ෂවල සෑම කාර්තුවක්

සඳහා" යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්;
සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි —

(අ) (ඊ) ඡේදයෙහි "යම් රත්රන් ප්‍රමාණයක වටිනාකම; සහ" යන වචන වෙනුවට "යම් රත්රන් ප්‍රමාණයක වටිනාකම;" යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) (උ) ඡේදයෙහි "ඒ භාණ්ඩයේ වටිනාකම" යන වචන වෙනුවට "ඒ භාණ්ඩයේ වටිනාකම ; සහ" යන වචන ආදේශ කිරීමෙන්;

(ඇ) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :

"(ඌ) යම් ගුවන් සේවයක් හෝ නැව් සමාගමක් විසින් ආනයනය කරන ලද අමතර කොටසක්, ජාත්‍යන්තර ගමනාගමන කටයුතුවල භාවිත කෙරෙන්නා වූ සහ ඒ ගුවන් සේවය හෝ නැව් සමාගම විසින් අයිතිය දරන්නා වූ හෝ කුලියට ගන්නා ලද්දා වූ යම් ගුවන් යානයක් හෝ නැවක් අළුත්වැඩියා කිරීම හෝ එහි නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ දී භාවිත කරන බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයට ඔප්පු කරනු ලැබුවේ නම්, ඒ අමතර කොටසේ වටිනාකම. "

ප්‍රධාන ප්‍රඥප්තියේ
4 වන වගන්තිය
සංශෝධනය කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියෙහි (ඊ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(රී) 1996 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1997 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා—

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා—

(අ) මේ අනුචේදයේ (ආ) අයිතමයේ සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථානුකූලව යම් මෝටර් රථයක්, මෝටර් කෝච්චි රථයක් හෝ ලොරියක් නොවන, යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට දෙකකට

සමාන වන මුදලක්;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා —

(අ) මේ අනුචේදයේ (ආ) අයිතමයේ සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථානුකූලව යම් මෝටර් රථයක්, මෝටර් කෝච්චි රථයක් හෝ ලොරියක් නොවන, යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට දෙකකට

සමාන වන මුදලක්; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව ඒ කාර්තුව සඳහා ගෙවිය යුතු බදු මුදලින් අඩු කරනු ලැබූ විට ලැබෙන මුදල; සහ

(c) 1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1998 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා —

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා —

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයේ සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට; සහ

(ආ)(203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන, යම් පිරිසක, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතරකට

සමාන වන මුදලක්;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා —

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයේ සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන, යම් පිරිසක, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතරකට

සමාන වන මුදලක්; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව ඒ කාර්තුව සඳහා ගෙවිය යුතු බදු මුදලින් අඩු කරනු ලැබූ පසු ලැබෙන මුදල. ”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනයෙහි 6 වන අයිතමයට ඉක්බිතිව ම පහත දැක්වෙන අයිතමය එකතු කිරීමෙන් ඒ උපලේඛනය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ
උපලේඛනය
සංශෝධනය කිරීම.

“7. 1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1998 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා —

(i) මේ අයිතමයේ (ii) වන ඡේදයේ සඳහන් පිරිවැටුම නොවන පිරිවැටුම මත සියයට 4.5

(ii) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් රථයක්, මෝටර් කෝච් රථයක්

හෝ ලොරියක් නොවන, යම් පිරිසන, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන පිරිවැටුම මත පියයට 0.5".

අනුකූලතාවක් ඇති වූ එව සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

6. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.